


මා පිය ලට්ටෙන



කවුඩුරතේදේ සඳහාන්ද හිජු

ඩම්ඩානයකි

මා-පිය උවටහෙ

(පහත කණුව දෙශුමකි)

මුදලට විකිණීම සපුරා තහනම් වෙයි.

ප්‍රථම මුද්‍රණය - 2002 ඔක්තෝබර

'සඩිඩානං ඔමඩානං පිනාති'

කටුකුරෙන්දේ කදුණානනද හිස්සු

ISBN 955 - 1255 - 10 - 0

ප්‍රකාශනය
බම්ගුනව මුද්‍රණාගාරය

පොතුමූල ආර්ථ දේශනාසනය
'පහත කණුව'
කන්දේගෙදර, දේවාමෙශගම

2006

මුද්‍රණය
කොලීටි එන්ටර්ප්‍රේස්
17/2, පැහැරිවන්ත පාර, ගාගොඩිල,
නුගේගොඩ.
දුරකථනය: 011-4302312

**හඳුන්වීම
(ප්‍රථම මූල්‍ය)**

අන් කිසිදු ශාස්ත්‍රවරයකුට වඩා බුදුපිළියාණන් වහන්සේ මධ්‍යමය උපස්ථානයේ අගය වර්ණනා කර වදාලන. ඒ උතුම් ගුණ ධර්මය තුළ ඇත්තේ ජීවිතයකට මූලාධාර වන දෙපාලක් අරමුණු කොට කෘත්‍යාචාරාවේ නැමැති සත් පුරුෂ ගුණය පුරුෂ කිරීමකි.

තමන් වහන්සේගේ අතිත ජීවිත පන්සියයකදීම මධ්‍යමයන්ව සිටි බමුණු යුවලකට බුදුපිළියාණන් වහන්සේ උපස්ථාන කළ අයුරු විද්‍යා දක්වන මෙම පහන් කණුව දෙපුම මා පිය උවුටන පිළිබඳ එක්තරා ගැඹුරු අංගයක්ද හෙළි කර දෙන්නකි. තුනත සමාජයෙන් මුළුගැනීම් ගෙන යන විරාගන සමාජ ධර්මයක් බුද්ධ වරිතය ඇපුරින් ඇගැසීමට මෙයින් අවස්ථාව සැලසෙනියි සිතමු.

මෙයට
සපුන් ලැදි,
කටුකුරුන්දේ ශාණනඳු හිසු

පොත්ගුල්ගල ආරණ්‍ය යේනායනය
'පහන් කණුව'
කන්දේගෙදර,
දේවාලේගම
(2546) 2002 ඔක්තෝබර් 07

නමෝ තස්ස හැගවතේ අර්ගිතා සම්ම සමුද්‍රිසිය

අභිංසකා යෙ මූනයො
නිඛා කායෙන සංවිතා
තෙ යනති අවවුත් යානා
යස් ගන්තා න සෞචරේ

-කොඩ වණ, ඔමපද

සැදුහැවත් පින්වතුනි,

කළගුණ සැලකීම ගේෂය සත්පුරුෂ ගුණයක්. කළගුණ නොසළකන පුද්ගලයා සමාජයේ හැදින්වෙන්නේ අයත්පුරුෂයෙක්, දුෂ්චරෙක්, හැරියටයි. කෘත්‍යාචාරාව ලෝකයේ ඉතාම දුර්ලභ ගුණයක් බව බුදු පියාණන් වහන්සේ වදාලා. ඒ වගේම ඒ දුර්ලභ ගුණය තමන් වහන්සේගේ ජීවිතය තුළින් ඕන් නාවලා මුර්තිමත් කරන්ව බුදුපිළියාණන් වහන්සේ බොහෝම අවස්ථා යොදා ගත්තා. දත් අපි මේ මාත්‍රකා කළ ගාට්‍රාවට අදාළ නිදාන කරාවත් ඒ වගේ අවස්ථාවකි.

බුදුපිළියාණන් වහන්සේ සාක්ත තුවර සම්පයේ අජන වනයේ වැඩ වාසය කරන කාලයේ එක ද්වියක් දා සාසකා වහන්සේලා පිරිවරා ගෙන නාගරයට පිළිච්ඡානේ වේනවා. ඒ විඛින වෙළාවේදී නාගරයෙන් පිටතට එන මහු බමුණෙක් බුදුපිළියාණන් වහන්සේ දක්ලා, වැදුවැටිලා, පිටි පතුල් තදින් අල්ලාගෙන "ඇයි පුනේ, මෙව්වර කාලයක් අපි දකින්නවත් ආවේ නැත්තේ? දරුවා වුනාම අම්මල තාත්ත්වාට සළකන්න එපායැ? ද් ඉතින් මේ දක්ක. කෝ අම්ම තාම දක්කෙන නැ. එන්න එන්න අම්මවත් දකින්න" කියලා බුදුපිළියාණන් වහන්සේ කැඳවාගෙන තමන්ගේ ගෙදරට එක්ක ගිය. සාසකා වහන්සේලාන් ඒ එක්ක වැඩියා. එතකොට බුදුපිළියාණන් වහන්සේ ආසනයේ වැඩ උත්තට පස්සේ ඒ බැමිණියන් ඇවිල්ලා වැදාලා, "කෝ පුතාලා ඉතින් මේ අම්මල තාත්ත්ව වයස්ගත වුනාම රකබලා ගන්න එපායැ. ඇයි මෙව්වර කාලයක් අපි දකින්න ආවේ නැත්තේ? කොහො හියේද?" කියල ර්ලහට තමන්ගේ දරුවන්ට් කරා කරනවා "පුතාලා එන්න මෙන්න අයිය ඇවිත් ඉත්තනවා වදින්න" කියලා. ඉතින් ඒ දරුවාන් ඇවිල්ල වැන්දා. ර්ලහට මේ බාහ්මණයා බුදුපිළියාණන් වහන්සේට ආරාධනා කරනවා "හැමදාම මගේ තිවසට ඇවිල්ලා පිළිච්ඡානේ වළදන්න" කියලා. බුදුපිළියාණන් වහන්සේ වදාලා බුදුවරු එහෙම එකම තැනකටම වේන්නේ නැත කියලා "එහෙමම ස්වාමීනි, දානෙට ආරාධනා කරන්න එන අය අපේ ගෙදරටන් යොමු කරන්න" කියල ඉල්ලීමක් කළා. බුදුපිළියාණන් වහන්සේ එකට එකව එට පස්සේ බුද්ධ ප්‍රමුඛ සාසකා වහන්සේලාට ආරාධනා සදහා එන හැම දෙනාටම කියනවා අන්න අයවල් මුළ්මණයාගේ

ගෙදරටත් ගිහින් කියන්න කියල. එහෙම දැනුවාට පස්සේ හෝ ද්‍රව්‍යට දානා තියෙනවා කියල කිවිවාම බමුණා බුදුපියාණන් වහන්සේ ගැන විශේෂයෙන් සළකලා ආභාරපාන සූදානම් කරගෙන එනවා ඒ දානපළට. වෙනම විශේෂ ආරාධනා නැති හැම අවස්ථාවකම බුදුපියාණන් වහන්සේ මේ බමුණාගේ ගෙදරට වැඩීම කළා.

ඉතින් ඔය විදියට දන් පින් කරමින් හාවනා කරමින් මේ බමුණු යුවල මේ මහඳ බාහුමණයන් බැමිණියන් - අනාගාමි තත්ත්වය දැක්වාම මාර්ගේල ගැඹුවා. මේ අතර සාස්යා වහන්සේලා කරා කරනවා "මේ බාහුමණයා දන්තව තේද බුදුපියාණන් වහන්සේගේ පියාණන් සුද්ධේද්ධන රැක්සුරුවා බවත් මහාමයා බිස්ව මව බවත්. ඇයි මෙහෙම මේ විදියට තමන්ගේ පුතා කියල ආමණුණය කළේ?" බුදුපියාණන් වහන්සේ මේ සාස්යා වහන්සේලා අතර කෙරෙන මේ කරාව අහල "කුමක්ද මහජෙනි, කරා කරන්නේ?" කියල සොයලා, රේඛට ප්‍රකාශ කළා. "මහජෙනි, ඒ බමුණු යුවල තමන්ගේ පුතාවම තමයි පුතා කියල කියන්නේ" කියල අනිත ප්‍රවිත්තිය ප්‍රකාශ කළා. මේ බාහුමණයා නොකඩවා ජාති 500 ක්ම මෙයි පියාණන් වෙලා හිටියා. රේඛට ඒ වගේම තවත් ජාති 500 ක් සුඩ පියා එහෙම තැන්තම් බාජපා වෙලා හිටියා. තවත් ජාති 500 ක් ලොකු තාන්තා එහෙම තැන්තම් බාජපා වෙලා හිටියා. රේඛට මේ බැමිණියන් ජාති 500 ක් මගේ මව වෙලා හිටියා. තවත් ජාති 500 ක් සුඩ් අම්මා වෙලා හිටිය. තවත් ජාති 500 ක් ලොකු අම්මා වෙලා, ඔය විදියට ඒ ඇුත්ත්වය තීසයි මෙන්න මේ විදියට තැන්ත්තෙන් කියල සාස්යා වහන්සේලාට ප්‍රකාශ කරල තවත් ගාටා දෙකකින් වදාල මේක පිළිබඳව තිබෙන ධර්මතාව. යම් කෙනෙකු තුළ විශේෂ ඇල්මක් ඇති වෙනවා නම්, ප්‍රසාදයක් ඇති වෙනවා නම්, කලින් නොදුටු සුද්ධලයා පිළිබඳව පවා විශ්වාස කිරීමේ වරදක් තැන්තා. මොකද, ධර්මතාව හැරියට ප්‍රකාශ කරනවා.

**ප්‍රකීරි ව සන්නිවාසෙන
පවුදුස්කන හිකෙන වා
එවං තං ජායගෙ පෙම්.
දප්පලාව යෝදුකෙ**

කියලා කලින් එක්ව වාසය කිරීමෙන් හෝ පසුව ඇති වූ ඇල්මක් නිසා හෝ ජලයෙහි මානෙල් මලක් ඇති වෙන්නා වගේ ප්‍රෝමය, ඇල්ම, ඇති වෙනවා කියල ඒ විධිය ධර්මතාවක් සාංසාරික වශයෙන් සම්බන්ධය නිසා ඇති වෙනවා කියලා බුදුපියාණන් වහන්සේ වදාලා. රේඛට ඒ විධියටම තුන් මාසයක් විතර ගත කොට මේ දෙන්නා රහත් වූණා. අන්තිමට රහත් වෙලා පිරිනිවත් පැවා. මේ එකටම පිරිනිවත් පැම නිසා

මුනුමායින් එකතු වෙලා බොහෝම ගෞරවයෙන් බුදුපියාණන් වහන්සේගේ මවිහියන් කියන ඒ හැඳිමන් ඇතිව එකටම අරගෙන ගිය ආදාහනය කරන්න. රේඛට එතන විශේෂත්වය තියෙන්නේ ඒ ආදාහනය කරන තැනට බුදුපියාණනුන් සාස්යා වහන්සේලා සමග වැඩියා. වැඩි සිටින අවස්ථාව ගම් ගොඩ් ඒ මුනුමායින් ඇවිල්ලා අර සාමාන්‍යයන් අවමගුල් අවස්ථාවක ගොක් ප්‍රකාශ කරන්නා වගේ බුදුපියාණන් වහන්සේ අස්වයනවා. "ස්වාමීනි, මේ මුවුපියන් තැනි වූණා කියලා කණ්ගාවූ වෙන්න එපා" කියලා ඒ විදියට අස්වැසු බවත් සඳහන් වෙනවා. ඉතින් ඒ විදියට ඒ අවස්ථාවේ බුදුපියාණන් වහන්සේ ජිවිතයේ අනිත්‍යතාව, මහඳ වයස, රේඛට මරණය, ඒ නිසා ලේකය අතහැර යාමට සිදුවන බව, මේ සියල්ල අතහැරුමට සිදුවන නිසා අප තුළ නොඇල්ම ඇති කරගත යුතු බව, කියන ඒ කාරණ පෙන්නුම් කරමින් මරණ අවස්ථාව ගැලෙපන ගාටා 10 කින් සුක්ත් එක්තරා සුතු දේශනාවක් ඒ අවස්ථාවේ කළා. "ඡරා සුතුය" නමින් ඔය සුත්ත නිපාතය කියන ඒ ධර්ම ගුන්පරයේ එහෙම සඳහන් වෙනවා. ඉතින් රේඛට ඒ සියල්ල නිම වූනාට පස්සේ සාස්යා වහන්සේලා අතර ඒත් කරාවක් ඇති වෙනවා. මේ බාහුමණ යුවල කොහොද උපන්නේ කියල. ඔන්න එතකොට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ වගේ මුතිවරුන්ට තැවත උත්පත්තියක් දක්වන්ට බැහැ කියල. ඒ කාරණය ප්‍රකාශ කරමිනුයි අපි අර මුලින් මාතකා කළ ගාටා ධර්මය වදාලේ.

**අහිංසා යෙ මුනායෝ
නිවා කායෙන සංවිතා
තෙ යනති අවවුතා යානා.
යකු ගන්වා න සොවරේ**

නිතරම කයින් සංවර වූ අහිංසක මුතිවරු යම් තැනාකට ගොස් ගොක් නොකරන්ද අන්න එබදුව්, ගිලිහි නොයන අන්දමේ තැනාකට පත් වෙත්, ඒ කියන්නේ තිවතට පත් වෙත් කියන එකයි එතනින් අදහස් කරන්නේ. 'අවවුතා යානා' කියල එතන දක්වල තිබෙන්නේ වූත නොවන, ගිලිහි නොයන, තැන හැටියට හදුන්වල තිබෙන්නේ තිවතයි. ඒ ගාටා ධර්මය බුදුපියාණන් වහන්සේ වදාලා.

එතකොට කරාන්තරය දිහා බලන කොට මේ පින්වතුන්ට සමහර විට පුදුම හිනෙන්න පුළුවන්. මේ කතාවේ එක්තරා අහිංසක අව්‍යාජ බවක් තිබෙනවා. මේ බාහුමණයින්ගේ හැසිරෝමන් ඒ අනුව බුදුපියාණන් වහන්සේ එකට දැක්වූ ප්‍රතිච්චාරයන්. ඉතින් මේ තුළින් අපි ප්‍රධාන වශයෙන්ම ගන්න මිනේ බුදුපියාණන් වහන්සේ තුළ තිබුණු ඒ අර ම්‍යුණි උපන්වාරයක්

පිළිබඳ, එහෙම නැත්තම් කෘතභාව පිළිබඳ ගේෂය ගුණයයි. බමුණත් බැම්මීයන් අර විදියට තමන්ට පූඩු තාමයෙන් ආමන්තුණය කරන කොට බුදුපියාණන් වහන්සේ "නැ නැ මගේ පියා පූද්ධේදේන රජ්පුරුවා" කියල එහෙම කිවිවේ නැ. ඒ අවස්ථාවේ ඒ අයගේ පූඩු ස්නේහයට ගැලපෙන ආකාරයට මහා කරුණාවෙන් ඒක ඉවසා වදාලා. ඇත්ත වශයෙන්ම මේ පින්වතුන් දන්නවා ජාතිස්මරණ ඇානය කියන එක. ඔය වැඩි නිදාවට පත් කරල ඇතුළු අය ඒවා මතු කරල ගත්තවා. වහි නිදාවෙන් ඒ අතිත ස්මරණයන් මත වුනාම හරයට අතිත තීවිත විදියටම ඒ අය තියා කරනව දකින්න ලැබෙනවා. දන් මෙතන අපට හිතා ගන්න තියෙන්සේ මේ බමුණත් බැම්මීයන් ඇත්ත වශයෙන්ම බුදුපියාණන් වහන්සේගේ දරුණනයෙන්ම වහි වෙන්ට ඇති. ඒ දිර්ස පූඩු ස්නේහය තිසා - ඒ වෙලාවට පොඩි අමතක වීමතින් වගේ. නමුත් එතන අහිංසක අව්‍යාජ බවක් තිබෙනවා. ඒ හැසිරීම තුළ තමන්ගේම දරුවා හැටියට වගේ සලකයි ආමන්තුණය කළේ. ඒ සියලුලක්ම බුදුපියාණන් වහන්සේ මහා කරුණාවෙන් ඉවසා වදාලා වශේම ඒ තුළින් රේඛට මවිපිය උපස්ථානය කිරීමේ අවස්ථාවන් මතු කර ගත්තා.

දන් පින්වතුනි, මවිපිය උපස්ථානය කියල කියන කොට අපි සාමාන්‍යයන් හිතන්සේ මවිපියන්ට අත්පා මෙහෙර කරමින් ආභාරපාන, බෙහෙත්පේත් ආදිය සපයමින් වතාවන් කරමින් වැදුම් පිදුම් කරමින් ඒ කරන උපස්ථානයයි, අපි මවිපිය උපස්ථානය හැටියට සලකන්සේ. නමුත් බුදුපියාණන් වහන්සේ එක් අවස්ථාවක සාස්යා වහන්සේලාට වදාරාලා තිබෙනවා, ටෝත් වඩා ඉහළ මට්ටමේ මවිපිය උපස්ථානයන්. ඒ පූඩු දේශනාවේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා.

"මහණෙනි, ලෝකයේ දෙන්නෙකුට කළගුණ සලකලා නිම කරන්න බැහැ. කාවදී, මටටන් පියාටත්. අවුරුදු 100 ක් ජීවත් වෙන යම් කිසි පූඩුයෙක් තමන්ගේ දෙමවිපියන්ට කළගුණ සැලකීම කියන ඒ උපස්ථානය කරන්න බලාපාරාත්තුවෙන් මවිපිය දෙදෙනා - ඒ ඉතාමන්ම ජරාජීර්ණ වූ මවිපිය දෙදෙනා - දෙවුරේ හිදුවාගෙන ඒ අයගේ මළ මූතු ගුද්ධ කරමින් අවුරුදු සියයක් සියලුම වතාවන් කරමින් නැම් ඇඟ ඉලීම් ආදී ඒ උපස්ථාන කරමින් අවුරුදු සියයක් අරගෙන ගියත් ඒත් බැ මවිපියන් කළ දේට ප්‍රතුෂපකාර කරල නිම කරන්න" ඒ විදියට බුදුපියාණන් වහන්සේ පළමුවෙන් ප්‍රකාශ කරනවා. රේඛට ප්‍රකාශ කරනවා "මහණෙනි, යම් කිසි පූඩුයෙක් තමාගේ මටත් පියාත් මේ සන්දුරුවතින් පිරුණු මහපාලවී අධිපතිකමට වකුවරුති රාජ්‍යයට පත් කළත් එහෙම නැත්තම් මේ මුළු මහත් පොලවටම අධිපති රජකමට පත් කළත් ඒත් බැ සැහෙන පමණ

මවිපියන්ට ඒ ණය ගෙවන්ට. මොකද ඒකට සේතුවි?, මවිපියා කියන්නේ දු දරුවන් ඇති දැඩි කළ ලෝකය දක්වාලන ඒ විදිය උතුම් සේවයක් කරපු, උදව්වික් කරපු, කොටසක්. රේඛට බුදුපියාණන් වහන්සේ අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා "නමුත් මහණෙනි, යම් කිසි පූඩුයෙක් ගුද්ධාව නැති තමන්ගේ මවිපියන් ගුද්ධා සම්පත්තියෙහි පිහිටුවනව නම් හිල සම්පත්තිය නැති මවිපියන් හිල සම්පත්තියෙහි පිහිටුවනව නම්, ත්‍යාග සම්පත්තිය නැති මවිපියන් එහෙම නැත්තම් මසුරු මවිපියන් ත්‍යාග සම්පත්තියෙහි පිහිටුවනව නම්, ප්‍රජාව නැති මවිපියන් ප්‍රජා සම්පත්තියෙහි පිහිටුවනව නම්, අන්න ඒ පූඩුයා ඒ මවිපියන්ට කළගුණ සැලකුවා පමණක් නොවේයි, පමණක් වඩා කළගුණ සැලකුවා වෙනවා" කියල. ඒ විදියට බුදුපියාණන් වහන්සේ වදාලා.

එතකොට අන්න ඒ මවිපිය උපස්ථානය පිළිබඳ ගේෂය සංකල්පය අනුව බලන කොට බුදුපියාණන් වහන්සේ කළෙන් ඒකයි. අර තුන් මාසයක් ඒ වෙනුවෙන්ම වෙන්වෙලා ඒ බුජමණයාගේ විශේෂ ඉල්ලීම්වලට ඉඩ සළයමින් සැහෙන පමණ ඒ දානයෙන් අර දන් කිවිව වගේ ගුද්ධාවෙන්, වැඩෙන්න ඉඩ සැලසුවා. රේඛට ඒ වගේම හිල සම්පත්තිය, අපට හිතා ගන්න පූඩුවන්. ත්‍යාග සම්පත්තිය - පරිත්‍යාග කරන්න ඉඩ සැලසුවා. අවසාන වශයෙන් ධේම් දේශනා තුළින් ප්‍රජා සම්පත්තියන් මතු කරල දීල අන්තිමට හිහිගෙයි ඉදෙනෙම රහත් කළා ඒ දෙදෙනා. අර ගුද්ධේදෙන රජ්පුරුවන් හා සම්බන්ධ කතාන්තරේ වගේ අපට දන් සමහරවිට සැක තිබෙනවා. අපි හිතාගන්න වින සාසාරක වශයෙන් බෝධිසන්ට් කෙනෙක් ඇති දැඩි කිරීම කියන එකම විශාල මහා පාරමී පිරෙන පින්කමක් කියලා. ඒ විශේෂ ප්‍රදාගලයින් මේ ජීවිතයේ බමුණු යුවලක් හැටියට මහා ප්‍රාණයස්කන්ධයක් තිබුණු තිසා තමයි බුදුපියාණන් වහන්සේ අර විදියට මවිපියන් තුන් මාසයක් ඇතුළත මාර්ගේලවලට පමණක් නොවේයි, අන්තිමට රහත් තත්ත්වය දක්වාම ගෙන ගියේ.

ඉතින් අපට ඒ මවිපිය උපස්ථානය ගැන හිතන කොටන් බුදුපියාණන් වහන්සේ ඒ අවස්ථාවේ අර විදින ප්‍රදන අවස්ථාවේ කිවිවේ නැ ඔය ගොල්ලා තෙවෙයි මගේ මවිපියා කියල. නමුත් මේ කාලේ සමහර විට සත්‍ය ප්‍රවිත්ති අපට අසන්නට ලැබෙනවා සමහර මවිපියන් බොහෝම වියපැහැදුම් කරල දුක්සේ තමන්ගේ දරුවකු ඇතිදැඩි කරනවා. උගෙන්නල තිලකල ලබා දෙනවා. තිලකල දක්වාම ඒ දියුණුව්ව සළයා දෙනවා. නමුත් ඒ පූඩුයා සමහර විට ලොකු කාර්යාලයක ලොකු පූවුවක ඉන්න අවස්ථාවේ තමන්ගේ පියාණන් පැම්බියාම තමන්ගේ මිතුයින්ට හඳුන්වා දෙන්නේ

මේ ගමේ ගොඩි, කවුරුහර් නිකං අදානන මිනිහෙක් කියල. අන්ත ඒ විදියට තමන්ගේ මධ්‍යියන් හඳුන්වා දීමට පවා මැලිවෙනවා. ඒක නිසා තමයි බුදුපිළියාණන් වහන්සේ ප්‍රකාශ කළේ "කතන්සුකතවේදී පුළුගලෝ දුලලහා ලොකසුම්." කියල. ඒ කතන්සුකතවේදී කියන වචන දෙකක්ම බුදුපිළියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. කතන්සුකත කියන්නේ කළගුණ දත්. කළගුණ දන්නවා, කතවේදී කියල කියන්නේ කළගුණ සළකනවා. ඒ කියන්නේ දත් සමහරුන්ට කළගුණ අමතක වෙනවා ඉක්ම්ණීන්ම. යම් කිසි කෙනෙක් තමන්ට උද්විතක් කළ බව පවා අමතක වෙනවා. තවත් කෙනෙකට ඒක මතකයි නමුත් ඒක ප්‍රකාශ කරන්න කුමති තැහැ. ඒකට ප්‍රත්‍යුජකාර කරන්න කුමති තැහැ. ඒකට යොමුවෙන්නේ තැ. දත් කතන්සුකතවේදී කියන ගුණ දෙකම ඇති කෙනා තමයි ලෝකයේ දුර්ලහ. ඒ වගේම ශේෂ්‍ය කෙනෙක්. ඉතින් බුදුපිළියාණන් වහන්සේ මෙනෙන්දී කළෙන් ඒකයි. තමන්ට කළ උද්විතන් සංස්යා වහන්සේලාට ප්‍රකාශ කළා. ඒ සාංසාරක ජීවිතයේ තමන්ට මධ්‍යියන් වෙලා සිටි බව. ඉතින් රේළහට ඒකට ගැලපෙන ආකාරයට ඉහළම උපස්ථිරානය බුදුපිළියාණන් වහන්සේ මෙනන කළබව පෙනෙනවා අපට. එයින් අපට බුද්ධ වරිතයෙන්ම වටිනා ආදර්ශයක් මේ කතාන්තරය තුළින් උගෙනවා.

රේළහට ඒ වගේම තමයි අවමංගල අවස්ථාවේ බුදුපිළියාණන් වහන්සේ දේශනා කළ ඒ සූත්‍ර දේශනාවත්. ඇත්ත වගයෙන් ගාරාවලින් ඒක සඳහන් වෙන්නේ. ඒ ගාරාන් හරියටම අවමංගල අවස්ථාවකට සුදුසු අන්දමේ ඒකටම ගැලපෙන වනත්තයකින්, තාලයකින්, ගෙතුනු මහ පුදුම විදියේ ගාරා පෙළක් ගැශ්චිරු ඇර්ථ ඇති. අද පවා සංස්යා වහන්සේලා අවමංගල අවස්ථාවල මේ සූත්‍රයේ ඇතුම් ගාරා උපකාර කර ගන්නවා. මේ ගාරා පෙළ ඇරැණි ඒ ගාරාව තුළින් හිතාගනන පුළුවත් දත් සමහර විට ඔය අවමංගල අවස්ථාවල සිංගාරම් හඩක් වගේ යම් කිසි ගොකී වෘතතයක්, හිත ඒ පැත්ත්ව තැහැ වෙන වියන් ඒ ගාරාවේ තියෙනවා.

**අපා වත ජීවිතං ඉදා
ඩර වසසසතා පි මියති
යො වෙහි අතිවත ජීවති
අප්‍රේබා සො ජරසාපි මියති**

කියල ඒ විදියට දක්වනවා 'අපං වත ජීවිතං ඉදා' මේ ජීවිතය ඉතාමත්ම අල්පයි. බොහෝම කෙටි කාලයක් පවතින දෙයක්. සුළු දෙයක්. 'මරං වස්සසතා පි මියති' අවුරුදු සියයකටත් අඩු කාලයකදී කෙනෙක් මිය යනවා. ' යො වෙහි අතිවත ජීවති' යම්කිසි කෙනෙක් එට වැඩි කාලයක්

සිටිනවා නම්-අවුරුදු සියයකට වැඩි කාලයක් සිටිනවා නම්. 'අප්‍රේබා සො ජරසාපි මියති', ඒ තැනැත්තා කොහොම හරි ජරාව නිසා, මහලු වයස නිසා, හෝ මැරෙනවා. ඉතින් ඒ වගේම සාමාන්‍ය අර්ථ වගයෙන් කියනෙක් ඒ ගාරාවල ගැබි වෙන අදහස් සමුහය, බුදුපිළියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ එකකම මේ ලෝකයේ සත්ත්වය මෙය මාගේ කියාගත්තු වස්තුන් නිසා ගොකායට පැමිණෙනවා. ඒ වගේම තමන් කියා අල්ල ගත්තු ඒ එකක්වත් තිත්‍ය තැහැ. ඒවා අන්තිමේදී මරණ අවස්ථාවේදී අතහැරු යන්න සිද්ධ වෙනවා. ඒවායේ ස්වභාවය අතහැරුමමයි. අතහැරෙන්ට වෙන ස්වභාවයයි. රේළහට ඒ වගේම දක්වනවා යම්කිසි මනුෂ්‍යයක් නින්දෙන් පිබිදුනාට පස්සේ හිනෙන් දුටු කෙනෙකු තැවත හමුවෙන්න දකින්න නොලැබෙනවා වගේ මිය පරලොව හිය පුද්ගලයා තමන්ට දකින්නට ලැබෙන්නේ තැත්. ඒ වගේම දත් අපිට අසන්නට දකින්නට ලැබෙන නම් විලින් හැඳින්වෙන අය මිය හියට පස්සේ අන්තිමට නාම මාත්‍රය පමණයි ඉතුරු. ඔන්න මිය තත්ත්වය නිසා මේ ලෝකයා යම්කිසි දෙයක් මෙය මාගේ කියල එහෙම හැඳිමක් ඇතිකර ගත්තාන් ඒ තැනැත්තාට ගොකා වැඩිහිටි පැමිණීම් ආදියට මූහුණ දෙන්න සිද්ධ වෙනවා මරණය නිසා. අන්ත ඒක නිසා බුදුපිළියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ලෝකයේ ප්‍රිය අශ්‍රිය කියන ඒ දෙකම තැතිව කෙනෙකු ප්‍රිය හැටියටත්, අශ්‍රිය හැටියටත් සළකන්නේ තැතිව උපස්ථිරාවක් සිත ගේන්න කියල. අන්ත ඒ තත්ත්වයයි. ඒ ගාරා පෙළ ඉවර වෙන්නේ තිවතට සිත යොමු කරලා. ඒක ඉතාමත්ම අලංකාර උපමාවකින් බුදුපිළියාණන් වහන්සේ දක්වනවා. සාමාන්‍යයෙන් ඔය සියුම් උපමාව තමයි බුදුපිළියාණන් වහන්සේ මේ නොඇල්ල පිළිබඳව දක්වන්නේ.

**දුද්ධිංශු යථාපි පොකඩර
පදුමේ වාර යථා න ලිප්පකි
එවං මුනි නොපලිප්පකි
යදිදා දියුසුතමුල්‍යෙකු වා**

සාමාන්‍යයෙන් ඔය නෙළුම් පෙන්තක වතුර බිංච්වක් වැටුණාම ඒක ඇලෙන්නේ තැහැ. ඒක පෙරලිලා යනවා මියක්. ඒ වගේම නෙළුම් කොළෙන් වතුර රඳන්නේ තැ. අන්ත ඒ විදියටම ඇසු දුටු හැම දෙයක් පිළිබඳවම නොඇල්ල ඇති කර ගන්නය කියල ඒ විදියට බුදුපිළියාණන් වහන්සේ ඒ විරාගී ජීවිතයේ අවසාන කෙළවර අර්හත්වය දක්වාම මේ දේශනාව තුළින් අරගෙන හිය. අන්ත එතකාට ඒ ජරා සූත්‍රයේ තිබෙනවා අර මරණ සතිය දියුණු කරගන්න වටින කාරණා රාභියක්. මරණ සතිය කියල කියන්නේ අපි කවුරුන් මැරෙන බව සිහිපත් කරනවා. මරණය

සිහිපත් කිරීම තුළින් අප බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ ජීවිතය තුළ අපි අල්ලගෙන සිටින හැම දෙයක් පිළිබඳව ඇති දැඩි ඇල්ම කවදා හෝ අතහරන්න වෙනවා කියන හැඟීම තුළින් ඒ ඇල්ම ඒ දැඩි බනධිනය ලිහිල් කර ගන්න උත්සාහ කරනවා. ඒක ලිහිල් වෙනවා, නිතර මතක් වෙනව තම් අපි මේ කවද හර් අතහරලා යනවා කියල. අන්න ඒකයි මේ ගාරාවලින් විශේෂයෙන් බුදුපියාණන් වහන්සේ මතු කරල දෙන්නේ.

එතකාට අර කළාවේ කියවුනා අර සාමාන්‍ය මත්‍යාෂයින් ගැන. දන් සාමාන්‍යයෙන් අපි අවමගුල් තැනකට ගියාම සිරින් වශයෙන් ඒ ඇතින්ට තමන්ගේ ගේකය ප්‍රකාශ කරනවා. ඒ වගේ අතිත වාර්තු නිසා වෙන්න ඇති ඒ මත්‍යාෂයින්න් අර බුදුපියාණන් වහන්සේ ලහට ඇවිල්ල සිතන්න ඇති සමහර විට බුදුපියාණන් වහන්සේ මවිපියන් මිය ගිය තිසා ගේකයට පත් වෙලා වෙන්න ඇතියි මේ ආවේ කියල. නමුත් බුදුපියාණන් වහන්සේ මෙතනට වැඩිම කළේ වෙන එහෙකට නොවේයි. වෙන පාංශුකළයක් බලාපොරොත්තුවෙන් නොවේයි. බුදුපියාණන් වහන්සේ එක අතකින් අර මවිපිය උපස්ථානය අවසාන කොටස වගේම වාර්තායක් හැටියට. තවත් පැත්තකින් බලන කොට ගිහිව රහත් වීම කියන ඒ ග්‍රේෂය වූ ඉතාමත්ම දුලීහ සිදියට ගරු කිරීමක් වශයෙන් ධම් ගරුවයෙන්. තවත් පැත්තකින් බලන කොට ඒක භෞද අවස්ථාවක් කර ගන්නා. එතන රෘස්චුනු සාස්යා වහන්සේලාටන් ඒ ගිහියන්ටන් හැම දෙනාටමත් මරණ සතියට උපකාර වෙන සියල්ල අත හැරීමේ වෙනාකම පෙන්තුම් කරන ගිහි ජීවිතය පිළිබඳව ඇමුම බැඳුම් කඩලා නෙකකීමයට සිත යොමු කරන විදියේ ධර්ම දේශනාවක් කරන්න අවස්ථාවක් හැටියට බුදුපියාණන් වහන්සේ යොදාගන්නා. බුදුපියාණන් වහන්සේ කරන කියන හැම දෙයක් තුළම අපි ගැඹුරක් දකිනට ඕනෑ. ඒ තරම් මහ පුදුමයි බුදුපියාණන් වහන්සේගේ ක්‍රියා කළාපය. බුද්ධ වරිතය අපට එහෙම පිළින්ම ආදර්යයක් වෙන්නේ ඒකයි. ඒකේ හැම පැත්තක්ම අපි හිතලා බලන්ට ඕනෑ. එහෙම නැත්තාම් අපට එක පේන්නේ නැ. සාමාන්‍ය සිදියෙන් හැටියටයි පෙනෙන්නේ. බුදුපියාණන් වහන්සේ මෙහෙම අවමගුල් ගෙදරකට ගියේ මොකටද කියලා. නමුත් මෙතන මහ ගැඹුරක් තිබෙනවා. ඉතින් ඒ ගාරා පෙළේ ගැඹුර වගේම තමයි දන් අපි විශේෂයෙන් සඳහන් කළ මේ ගාරාවේ තිබෙන අදහස්.

අහිංසකා යෙ මුනයා
නිවා කායෙන සංවුතා
තෙ යනති අවවුත් යානා.
යනු ගනවා න සොවරේ

කියල. දන් මෙතන මේ නිවන ගැනයි කියවෙන්නේ. මේ 'අවවුත් යානා' කියල කියන්නේ මොකක්ද? දන් සාමාන්‍යයෙන් අපි හිතන්නේ නිවන කියන එක යම් කිසි ලෝකයක්, යම් කිසි තැනක් හැටියටයි. දන් මෙතනන් තැනක් හැටියට දක්වුවාට මොකද මෙතන මේක ගැඹුරින් තේරුම් ගත යුතුයි. 'වුත නොවන තැන'. මේ වුත නොවන තැන කියල කියන්නේ වුත වීම කියල කියන අදහස් එක්කම එන එකක් තමයි යම් කිසි ගුහණයක් අල්ල ගැනීමක් ඇති තැනක තමයි වුත වෙන්නේ. එතකාට ගුහණයක් තැනි තැනක වුත වීමක් නැ. ගිලින් යාමක් නැ.

නිවන පිළිබඳව බුදුපියාණන් වහන්සේ එක් අවස්ථාවක දක්වනවා පැතිරෙන ගින්නක් වගෙයි කියලා. මේ සංසාර පැවුන්ම ලැව් ගින්නක් පැතිරෙන්න වගෙයි. එක අවස්ථාවක බුදුපියාණන් වහන්සේ දකින්න පැමිණියා වව්‍යගොනන කියල පරිබාජකයෙක්. ඒ පරිබාජකයා බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, තුතුහළ සාලා නමින් ඒ කාලේ පැවුණු යම්කිසි සම්මන්තුණ ගාලා වගේ තැනක ඇතිවුත සාකච්ඡාවක්. පරිබාජකයින් කියල කියන ඒ කාලේ සත්‍ය ගැවෙෂී පිරිස ඒ ඒ තැන ගිය - ඒ අය එකතු වෙලා සාකච්ඡා කරනවා ඒ කාලයේ බොහෝම නම් දරාපු ගාස්තාවරුන් හැටියට හිටිය පුරුණ කයස්ප, මක්බලී ගෝසාල, තිගණ්ධනාපුත්ත ආදින්ගේ ධර්මයේ සාමාන්‍ය ග්‍රාවකයා මිය ගියාම උපන් තැන ඒ ගාස්තාවරයින් එකහෙලා ප්‍රකාශ කරනවා. ඔව් හෝ නැ හෝ ආදී වශයෙන් යම්කිසි ස්ථිර ප්‍රකාශයක්, උත්තරයක් දෙනවා. ඒ වගේම ඒ ගාසනවල උතුම්ම තන්ත්වයට පැමිණී ග්‍රාවකයා අසුවල් තැන උපන්නාද කියන එක ගැන හරියට කේලින් ප්‍රකාශයක් කරන්නේ නැතු. ඒ වෙනුවට මෙන්න මේ විදියේ දෙයක් කියනවිය: ඒ මියගිය තැනැන්තා එහෙම නැත්ත්ම සාස්යා වහන්සේ තේහාව කපා හැරියාය. සසරට බැඳී තිබෙන බැඳී අතික් පැත්තට හැරෙවිවාය. මානය කියන එක හරියාකාරව තේරුම් අරගෙන දුක කෙළවර කරාය. අන්න ඒ විදියේ යම්කිසි වාක්‍යයක් කියනවා මියක් අසුවල් තැනට ගිය කියල ප්‍රකාශ කරන්නේ නැතු. කියල ඒ විදියට තර්කයක් වශයෙන් වව්‍යගොනන පරිබාජකයා බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒ විදියේ සාකච්ඡාවක් ඇති වුනාය. මේක අහලා මටත් සැක ඇති වුනාය, ගුම්ණ ගොනමයන් කියන ධර්මය කොහොමද තේරුම් ගන්නේ කියල. අන්න ඒ අවස්ථාවේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. "වව්‍ය උපඏනයක් කියලා කියන අල්ල ගැනීමක් ඇති තැන පමණක් මම උපනක් පෙනවාලම්. අල්වා ගැනීමක්

නොමැති තැන උපතක් දක්වන්නේ නැත" කියල. රේඛට උපමාවක් හැරියට දක්වනවා යම් සේ ගින්නක් ගින්නකට අල්ල ගන්න දර ආදී දෙයක් තිබෙනව නම් තමයි පැතිරෙන්නේ. එහෙම දෙයක් අල්ල ගන්න දෙයක්, නැති වුනාම ගින්න එහෙමම නිවිල යනවාය.

ඉතින් ඔය උපමාව කිවිවහම මේ වච්චගොත්ත පරුඩාජකයා තව අතුරු ප්‍රශ්නයක් අහනව. "හවත් ගොතමය, ඔය දන් ගිනි සිලක් - ලැවී ගින්නක් පැතිරෙන අවස්ථාවක එහෙම ඔය ගිනි සිලක් - ඩූලින් තල්ල වෙලා ඇතට ගියාම එකේද මොකක්ද අල්ල ගන්නේ? උපාදානය වගයෙන් සිටින්නේ කුමක්ද?" කියල අසුදාම බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ අවස්ථාවේ වච්ච වාතය - ඩූලිනම - තමයි ඒ අවස්ථාවේ උපාදානය වන්නේ. සූළඟ අල්ලයි ඒ ගිනි සිල ඇතට විහිදෙන්නේ". ගින්න රේඛට වච්චගොත්ත පරුඩාජකයා ධර්මයට යොමු කරලා ප්‍රශ්නයක් අහනවා. "දන් යම් කිමි සන්ත්වයෝ මේ කය අත හරිනවා.. මේ කය අතහැරලා එක්තරා කයකට පැමිණෙනවා. මේ කය අතහැරලා එක්තරා කයකට පැමිණෙනවා. ඒ අවස්ථාවේද ඒ තැනුත්තාගේ උපාදානය මොකක්ද?" අන්න ඒ අවස්ථාව බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. " ඒ අවස්ථාවේද කොනෙකුට උපාදානය වන්නේ තේහාවයි. තේහාවම උපාදානයක් වෙනවා". ගැඹුරු අදහසක් එතන කියවෙන්නේ තේහාවම උපාදානය වගයෙන් සිටිනවා කියල. ඉතින් මෙන්න මෙයින් අපට පෙන්නුම් කරනවා මේ පැවැත්මේ එහෙම නැත්තම් හවයේ එක එකක් සම්බන්ධ වෙන ආකාරය.

නමුත් මෙන්න මේ කාරණය සමහරුන් වරදවලා අරගෙන මෙතන අන්තරා හවයක් කියවෙනව කියල එහෙම මතයක් යනවා. මෙතන කියවෙන්නේ මේ කය අතහැරය එක්තරා කයකට පැමිණෙනවා කියලා. දන් එහෙම නැත්තම් කියන්න තිබුනේ එක මේ කය අතහැරය ඉතින් කයකට පැමිණෙන්නේ නැති කියල. ඒ වෙනුවට කියන්නේ 'එක්තරා කයකට' ඉතින් එයින් පෙන්නුම් කරනවා අර මෙතනින් තවත් තීවිතයකට එකතු වෙන්නේ තේහාව නිසයි. මොකද එකට හේතුව තේහාව බුදුපියාණන් වහන්සේ ඩකව්ල තිබෙනවා, හැම තිස්සෙම ඉස්සරහට නැඹුරු වෙල තියෙන දෙයක්. එකට කියවා 'හව නෙත්ති' කියල. හවය අරගෙන යන එක්කෙනා තමයි මේ තේහාව. එක නිසාම තමයි තේහාව ස්ථය කිරීමෙන්ම සයර දුක් කෙළවර කරගන්ට පුළුවන් කියල කියන්නේ. හවයෙන් මිදෙන්න පුළුවන් කියල කියන්නේ මේ තේහාව හැම තිස්සෙම ඉස්සරහට නැඹුරු වෙල තිබෙනවා. ඒ ඉස්සරහට නැඹුරු වීම තුළින් තමයි, රේඛට උපාදාන හැම ගන්නේ. ඉතින් යම්කිය කොනෙක් ඒ තේහාව සංයිද්ධා ගන්ත නම්, ඒ හව නෙති කියල

කියන තේහාව සංයිද්ධා ගත්ත නම්, අන්න ඒ තැනුත්තාට නැවත හවයක් නැ. අර ගින්න - දන් මුළු මහන් සංයාර පැවැත්ම කියල කියන්නේ පැතිරෙන ගින්නක් වගේ හවයට ගමන් කිරීමක් නම් එකට හේතු වෙන්නේ උපකාර වෙන්නේ තේහාවයි. ගින්නක් කියන එකට කොයි තරම් දර දුම්මත් ඇති වෙන්නේ නැ. රේඛට ඒ තේහාවම තමයි ඉදිරියට නැඹුරු වෙලා මරණ අවස්ථාවේද කොනෙකුට තමන්ගේ සන්නක වයේතු ඒ හැම එකක් තුළින්ම ඒවා අතහැරලා යන්න වෙනවා තේද කියලා බරපතල තේහාවක් ඇති වෙනවා. තමන් අවුරුදු සියයක් තීවත්වනන් තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට වුන් නැ. බලාපොරොත්තු ඉෂ්ට වුන් නැ. ඉතින් ඒ ඉතුරු හරිය රේඛ හවයට එකතු කර ගන්තවා. රේඛ හවයට ප්‍රාර්ථනාවක් ඉඩීම වාගේ සින් ඇති වෙනවා. ඒ ප්‍රාර්ථනාවට අනුකූලව තමයි ඉදිරිපත් වන යම්කිය නිම්න්නක් - සමහර විට එක මව කුසක් වෙන්නත් පුළුවන්. තිරසන් සතෙකුගේ කුසක් වෙන්නත් පුළුවන්. ප්‍රායායක් ප්‍රේත ලෝකයක් ඒ විදියේ තත්ත්වයක් වෙන්නත් පුළුවන්. නමුත් මොකක් හෝ වේවා සන්ත්වයා හවය පතන නිසා, මේ තේහාව සංයිද්ධා නැති නිසා, අන්න ඒ නැඹුරුව උඩ අල්ලා ගැනීමක් කෙරෙනවා. ඒ අල්ලා ගැනීම තුළින් තමයි උපකාර හවයක් මැවෙන්නේ. මෙන්න මෙකයි ධර්මතාවි.

එතකොට යම්කිය කොනෙක් ඒ තේහාව ඉවත් කරලා තිබෙනවා නම් අර අල්ලා ගැනීමක් නැ. ගුහණයක් නැ. එකම තමයි දන් තිවන ගැන කියන කොට ඔය වචන තියෙනවා 'අනාරමණී' කියලා තිවන හඳුන්වනවා. අරමුණක් නැ. ඒ රහතන් වහන්සේගේ සින අවසාන අවස්ථාවේද අරමුණක් ගන්නේ නැ. ඒ වගේම ප්‍රතිශ්යාවක් නැ. 'අප්පතියිං' කියලා කියනවා. යම්කිය තැනක පිහිටා නැ. අමුතු ප්‍රශීදි, බලාපොරොත්තු, ප්‍රාර්ථනා ආදියක් නැ. ඒ වගේම ඒ අර ගුනාවය, හිස්බ්ල පිළිබඳ අවබෝධය නිසා පැවැත්මක් ප්‍රාර්ථනා කරන්නේ නැ. අන්න ඒ විදියේ තත්ත්වයට හිත ගෙන එමෙන්මයි මේ සංයාරෙන් මිදෙන්න පුළුවන් කියලයි බුදුපියාණන් වහන්සේ දකව්ල තිබෙන්නේ. එකට ප්‍රතිපාදාව තමයි බුදුපියාණන් වහන්සේ ආර්ය අඡවා-ජික මාර්ගය, සතර සතිපට්චාන ආදී හැම දම් වැනිම පෙන්නුම් කරලා තියෙන්නේ. අපේ සින අර ඇශ්‍රිම ගැවුම් දෙකන් ඉවත් කරලා උපේක්ෂාවට ගෙන එමයි. ඇශ්‍රිම ගැවුම් දෙක තුළයි මුළු මහන් සංයාර පැවැත්ම පවතින්නේ. ඒ හැම එකකම අර ඉදිරියට නැඹුරුවක් තිබෙනවා. තේහාව නිසා. නොසංයුතු තේහාව නිසා. එතකොට ලෝකයා මේ දිර්ස කාලයක් සංයාරේ යන්නේ, ඒ තේහාව කෙළවර කර ගැනීමේ බලාපොරොත්තුව උඩයි. නමුත් අර ගින්න කොයිතරම් දර දුම්මත් සැහීමකට පත්වෙන්නේ නැතිව වගේ මේ සංයාරේ කෙළවරක්

නැතිව අපි ඇතට ගමන් කරනවා. යම් කිසි අවස්ථාවක මේ තුළින් ඇති වන දුක අවබෝධ කර ගන්න තම්, එතකාට බුදුපිළියාණන් වහන්සේ දක්වන්නේ මෙතනම ඒ ත්‍යෙහාට සංසිද්ධා ගත හැකි බවයි. බුදුපිළියාණන් වහන්සේ අර මරණ අවස්ථාවේ මරණය සිහිපත් කරන විදියේ ගාපාවල පෙන්නු ආකාරයට ලෝකයා තුළ තිබෙන ඒ ඇශ්‍රීම් ගැටුම් ඉවත් කරලා ප්‍රිය අඹිය ජේදයන්ගෙන් හිත මුදා ගෙන උපේක්ෂාවට ගෙන ඒමෙන්මයි, මේ සංසාර විමුක්තිය සැළසෙන්නේ. ඒකට තමයි 'අවවුත් යානා' කියලා කිවිවේ. වෙනම තැනක් නොවෙයි. වුත නොවන තැන. ව්‍යුතිය කියලා කියන්නේ ගිලිහියාම. ගිලිහි යන්නේ යම්කිසි තැනක පිහිටා සිටියාන් පමණයි. ඒ පිහිටා සිටින්න උපකාර වෙන්නේ අර ත්‍යෙහාවයි, ඇල්මයි.

අන්න ඒ විදියට තුවෙන් කළේපනා කරලා බලන කොට මේ පින්වතුන්ට හිතාගන්ට පුරුවන් මේ කනාන්තරය තුළින් අපේ ජීවිතය සකස් කර ගන්න පුරුවන් විනිෂා උපදේශ රාඩියක් මේ තුළ තිබෙනවා. දන් විශේෂයෙන්ම ගුණධම් වශවෙන් බැවුම ඒ මධ්‍යිය උපස්ථාන ආදි ඒවා අපි යුතුකම් වශයෙන් කරන්ට ඕන. තමුන් අප අප ගැන හිතාලා බලන කොට ඒවා ඇශ්‍රීම් බැවුම් හැටියට මධ්‍යිය දුදරුවන් ආදින් පිළිබඳ පවා අපි ඇශ්‍රීම් බැවුම් වල හිරවෙලා සිටියාන් අන්න අර සංසාරේ තවත් ඇතට යනවා. ඒ වෙනුවට කරන්න තියෙන්නේ යථාර්ථය අවබෝධ කරගෙන මේ ලෝකයේ හැම දෙයක්ම අපි සන්නක වස්තුවන්, මේ හැම ඇත්තුන් හැම දෙයක්ම අත හැරලා යන්න සිද්ධ වෙනවා කියන අවබෝධය ඇති කරගෙන මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමයි. ඒකට විශේෂයෙන්ම උපකාර වෙනවා අනිත්‍ය සංඡාව. අනිත්‍ය සංඡාව කියල කියන්නේ මේ හැම දෙයකම ඇතිව තැනිවෙන ස්වහාවයක් තියෙනවා කියන එක. බුදුපිළියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. අපි මේ මමය, මාගේය කියලා ගන්න මේ ගෙරිරය පවා මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා. අනින් වස්තුන් පමණක් නොවයි එතකාට ඒ රුප, වේදනා, සංස්කෘතා, සංඡාර, විජ්‍යාණ කියල අපි ගන්න හැම දෙයකම මොහොතක් පාසා ඇතිවීම් තැනිවීම් ස්වහාවය තියෙනවා. මෙක සාමාන්‍යයෙන් අපට පෙනෙන්නේ තැ.

දන් අපි ත්‍යෙහාට කියලා කියන වවනය තුළ තිබෙනවා දෙශීඩ් ස්වරුපයක්. ත්‍යෙහාට තුළින් ඇතිවන දෙය තමයි අල්ලා ගැනීම. මේ අල්ලා ගැනීමට උපකාර වෙන්න අපි විනතර රුපයක් වශයෙන් යම්කිසි දෙයක් හිතෙන් ඇති කර ගන්නා. ඒකම තමයි අපි මේ තාම රුප හැටියට භදුන්වන්නේ. ඇත්ත වශයෙන්ම බුදුපිළියාණන් වහන්සේ දක්වනවා මෙතන ආත්මයක් කියලා දෙයක් තැ. තමුන් මේ අපේ හිතට අරමුණු වන දේ

නාම රුප හැටියටයි භදුන්වන්නේ. නාම ධම් කියලා වේදනා සංස්කෘතා වේතනා ස්පර්ශ මනසිකාර කියලා කියන ඒ සිත පිළිබඳ ධම් 5 ක් තිබෙනවා. වේදනාවක්, සංස්කෘතාවක්, වේතනාවක්, ස්පර්ශයක්, මනසිකාරයක් කියල කියන ඒ සිත පිළිබඳ ධම් තිබෙනවා. ඊශ්‍රීහට ඒ වගේම අපි රුප කියල කියන්නේ මේ පයිවි, ආපේ, තේපේ, වායේ කියල මේ හැම දෙයක්ම සකස් වෙලා තිබෙන මුලධානු හැටියට සළකන දේවල්. මේ හැම දෙයක් පිළිබඳවම මේ යථාර්ථය සිහිපත් කරගෙන එදිනෙදා ජීවිතය ගෙවන කොට තාම රුප ධම් හැටියට දකින්න් ඊශ්‍රීහට කුම කුමයෙන් ජේවා මොවායේ ඇතිවීම් තැනිවීම් ස්වහාවය. ඒ තුළින් ඇත්ත වශයෙන් අර නාමරුප අරමුණු යම්කිසි අවස්ථාවක විනිවිද දකිමෙන්ම තමයි විමුක්තිය සැළසෙන්නේ.

සාමාන්‍ය ලෝකයා තාම රුපයේ ඇල්ලනවා. ඒක එල්ල ගෙන, තාම රුපය තාමරුපය බව තේරුම් නොගෙන, ඒක මමත්වයෙන් අර ගෙන, ඒක තුළ ත්‍යෙහාට ඇති කර ගෙන, ඒ ත්‍යෙහාට තිසාම නැවත තැවත හව මවනවා. එතකාට අපට කරන්න තිබෙන්නේ අර විද්‍රේශනා වශයෙන් මෙන්න මේ ධම් ස්වහාවය අවබෝධ කර ගන්න එකයි. මෙතන තිබෙන්නේ මේ වේදනා, සංස්කෘතා, වේතනා, ස්පර්ශ මනසිකාර කියන ධම් සමුහයත් ඊශ්‍රීහට මේ පයිවි, ආපේ, තේපේ, වායේ කියලා කියන ඒ අපි ද්‍රව්‍ය හැටියට සළකන දේවල තියෙන මුලධානු රිකත් - ඔපමණයි තිබෙන්නේ. මේ ඇර අමුණු දෙයක් තැ කියලා ඒ අවබෝධය තුළින් ඊශ්‍රීහට තිරන්තරයෙන්ම සිත හාවනාවට තැහුරු කරවනවානම්, යම් කිසි සමථ හාවනාවක පිහිටා සිත සමාධීමන් කරගෙන - සමාධීමන් සිතයි මොවායේ යථා ස්වහාවය වැවහෙන්නේ. අන්න ඒ විදියට ඒ සාමාන්‍ය ලෝකයා සිතන විදිහට නොවේ මේ තිවත කියන එක තේරුම් ගනවා ඕන. සඳාකාලික පැවැත්මක් නොවේ මෙතන 'අවවුත් යානා' කියලා කියන්නේ. මෙතනට වුත නොවන තැන කියල කියන්නේ මෙලොවදීම ඇතිකරගන්න තත්ත්වයක්. මෙලොව දීම මේ අපේ සිත නොගිලිහි යන තත්ත්වයකට පත් කර ගත්තනම් මරණ අවස්ථාවේදී අපට ගෙශකයක් ඇති වෙන්නේ තැ. ඊශ්‍රීහට වැළපීම් ආදියට සැතුවක් තැ. මොකද, සිත එහෙම පිටින්ම නිස්කලාකයි. ඒකට තමයි සියලු සංස්කාරයන්නේ සංයීම කියලා කියන්නේ. තැවත හවයක් මවන්නේ අපේ මේ සිතයි. මේ සිතෙන්ම අපි ඇතිකර ගන්නවා දෙශීඩ් ස්වරුපයක් වගේ කියන ත්‍යෙහාට තිසා 'මම' සහ 'මගේ' කියන දෙකක්, ඉඩෙට්ම මතු වෙනවා ත්‍යෙහාවන්. ත්‍යෙහාට කියන කොට මලෙක් ඉන්නවා, මා සතු දෙයක් තිබෙනවා. අන්න ඒ විදිය දෙශීඩ් ස්වරුපය තිසාම අර දන් අපි නිතරම මතු කර ගන්න උපමාව තමයි තේරුම් ගන්නට - මුවායි මිරුවයි. එතකාට

මුවාගේ තැශණාව කියලා කියන ඒ දිය පිපාසය නිසාම ඇත පෙනෙන අර යම් කිසි දෙයක් මිරිඹවක් හැටියට ඒ මුවා තෝරුම් ගන්නේ නෑ. ඒක වතුරේයි කියලා හිතා ගන්නවා. ඉතින් වතුර එතනයි මා මෙතනයි කියලා මුවා ඒ වතුර බීමට දුවනවා. අන්න ඒ විදිය දෙයක් තමයි අර ලෝකයා සාමාන්‍යයෙන් තොයාසිඩුනු තෞහාව නිසා අපුවන භුම් දෙයක්ම - ඒ විත් රුපය - ඒක දෙයක් හැටියට සළකලා ඒක ඔස්සේ දුවනවා. නමුත් බුදුපියාණන් වහන්සේ දක්වන්නේ ඒ දිවිල්ල වෙනුවට මෙතන දීම ඒක යථා තන්ත්වය තෝරුම් ගන්න කියලා.

අපට සමහර විට තවත් උපමාවකින් මික දක්වන්න පුළුවන්. සමහර කෙනෙක් හෙවනුල්ලට බයේ දුවනවා. තවත් කෙනෙක් හෙවනුල්ල යට කරන්න අල්ලගන්න දුවනවා. අන්න ඒ වගේ දෙප්ත්තකටයි ලෝකයා දුවන්නේ. බොහෝවිට මේ ජීවිතය ගැන කළකිරුලා දිවිනයා ගන්නවා. එහෙම නැත්තම් මෙතනින් කෙළවරයි කියලා හිතනවා ඇතුම් කෙනෙක්. තවත් කෙනෙක් හිතනවා මෙතන සඳාකාලික ආන්මයක් මික ඇතුලේ තියනවා. ඒක ආරක්ෂා කර ගෙන ඒකම තමයි බුහුමත්වයට ගෙනියන්න ඕන කියලා. ඔය විදියේ තොයෙකුත් දාෂ්ටේවාද ඇතිකර ගන්නවා. බුදුපියාණන් වහන්සේ විතරයි පෙන්තුම් කරන්නේ මෙතන ඒ අතටවත් මේ අතටවත් දුවන්නේ නැතුව යථාභ්‍ය හැටියට ඇත්ත ඇති හැටියට තෝරුම් ගන්නයි කියලා. ඒ තෝරුම් ගැනීමට උපකාර වෙන්නේ අපගේ එදිනෙදා ජීවිතයේදී මේ භුම් දෙයක් පිළිබඳවම අන්න අර නාමරුප ධර්ම මතු කරගෙන මේ භුමදෙයක් තුම්ම තිබෙන්නේ මෙව්වරයි. එහෙම නැත්තම් කියනවා නම් මෙතන රුප, වේදනා, සංඛ්‍යා, සංඛාර, විජ්‍යාණ කියලා කියන ඒ ධර්ම සම්භය විතරයි මෙතන තිබෙන්නේ. මම මගේ කියලා ගත යුතු දෙයක් නැතු.

අන්න ඒ විදියේ අවබෝධයක් ඇතිව ජීවිතය පිළිබඳව අනිත්‍යතාව මෙනෙහි කරනව නම්, ඇති විම් නැති විම් පස්ස මෙනෙහි කරනව නම්, ඒ තැනුත්තාට පුළුවන් කුම කුමයෙන් අර ඇශ්‍රුම් බැඳුම් විලන් මිදෙන්න. ඒ වගේම නිතර මරණ සතිය දියුණු කර ගන්න උත්සාහවන් වෙන්ව ඕන. මරණ සතිය කියලා කියනකාට අප සමහර විට මික ඇතුට දීමට මොකද මේ භුම මොහොතකම අපේ මේ ගෙරිය ගෙවී යනවා. දැන් අතන ජරා යුතුයෙ ජරා කියලා කියන්නේ මහඹ වයසට. මේ මහඹ වයසට පත්වීම භුම මොහොතක් පාසාම අපේ මේ සිරුරේ සිද්ධ වෙනවා. නමුත් අප ඒක දන්නේ නැහු. එතනම තමයි අවේදාව තිබෙන්නේ. මේ භුම මොහොතකම යුතුම අන්දමේ වෙගයකින් මේ ගෙරිය ගෙවී යනවා. සින පිළිබඳවන් එහෙමයි. සිතට අපුවන මේ භුම දෙයක්ම අර වුදුරෝක් අන්තේන්

අත්තට පැනලා යන්න වගේ ඒ අරමුණට හිත පැනලා යනවා. ඉතින් ඒ විදිය දෙයක් තුළ කෙනෙක් මමය කියලා එක්තරා වැරදි අදහසක් - ප්‍රාන්තියක් - ඇති කරගෙන තිබෙනවා. ඒකම තමයි සංසාරේ දිගින් දිගට දුකට හේතු වෙන්නේ. ඉතින් ඒකට බුදුපියාණන් වහන්සේ පෙන්තුම් කරලා තිබෙන්නේ මෙතන මේ තියෙන ධර්ම ස්වභාවය මෙනෙහි කරන්නට ඕන කියලයි. ඒවායේ අනිත්‍ය දුක්ක අනාත්ම සවභාව - යමක් අනිත්‍ය නම් ඒක දුක් ස්වභාවයක්. ඒ දුක් ස්වභාවයක් ඇති නම් ඒක මමය මාගේ කියලා ගන්න බැරු බව බුදුපියාණන් වහන්සේ තිතරම මතක් කරල දීලා තිබෙනවා.

අන්න ඒ විදියට අපි කළේනා කරන්න ඕන. එතකාට එදිනෙදා ජීවිතයේ ඒකට උපකාර වෙන දේවල් තියෙනවා. මේ අවබෝධය එකපාරටම බණක් ඇසු පමණකින් ලැබෙන්නේ නෑ. මෙකට ගත යුතු යම් ක්‍රියා මාර්ගයක් තිබෙනවා. ඒක බුදුපියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. කය වචනය හිකම්වා ගන්න ඕන සිලයෙන්. යම්කිසි සිල සමාදානයක් තුළින් කය වචනය හිකම්වා ගන්න ඕන. කය වචනය හිකම්වා ගන්තට පස්සේ සිනේ එපමණකිනුත් යම්කිසි විවරයක් ඇතිවෙනවා. පසුතුවීලි නැතිව පුවරිතයට යොමුවෙලා. අන්න ඒ විවරය තුළින් ර්ලහට සමාධිය. යම්කිසි කමටහනක් පිහිට කරගෙන හිත එකඟ කර ගන්නවා. එකඟ විනු සිනෙන් තමයි මේ ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කර ගන්න පුළුවන් වන්නේ. ඒක තමයි විද්‍රෝගනාව කියලා කියන්නේ. විශේෂ දැකීමක්. ඒ විද්‍රෝගනා වශයෙන් ඒ විදියට දියුණු කර ගත්ත සිතට අන්න කයේ යථා ස්වභාවය පේතිවා. කය අනුව පවත්නා වේදනාවල් - කායානුපස්සනා, වේදනානුපස්සනා, විත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියල ඔය සතර සතිපට්ධාන වශයෙන් දක්වන්නේ. මේ කය අනුව බලනවා කය අනුව බලනවා කියල කියන්නේ මේ කය මගේ කියලා හිතනවා නෙවෙයි. මේ කය කය හැටියම බලනවා. මගේ හෝ වේවා අනුන්ගේ හෝ වේවා මේ කය කියන එකේ මේ ධර්මනාව ඒ ආකාරයෙන්ම දැකීමයි කායානුපස්සනා කියලා කියන්නේ. ඒ වගේම මේ කය අනුව තිබෙන වේදනාවනුත් මිවා එන යන දේවල් හැටියට දුක් වේදනා හෝ සැප වේදනා හෝ මධ්‍යස්ථා වේදනා හෝ මේ මේ විදියයි කියලා ඒවායේ එන යන ආකාරය බලනවා. ඒ වගේම සිත, සිනේ හැසිරීම, සිත ඒ ඒ අවස්ථාවල් වල වෙනස්වන ආකාරයෙන් සිතට අරමුණු වන දේවල් භුම එකකම අර සමාධි සිනෙන් බලන කොට අනිත්‍යතාව ඉටුවම පැහැදිලිව පෙනෙනවා. මේ එකක්වන් රඳන්නේ නෑ. ඇති වෙනවා. පවතිනවා, නැතිවෙනවා කියන ඒ සංඛාව එනවා. ඉතින් ඒක දැකීමට උපකාර වෙනවා සතිය කියලා කියන ඒ

සිහිය. හොඳව සිහිය පිහිටුවාගෙන සමාධීමත් සිතකින් එදිනේදා ජීවිතය ගෙවා කොට මේ තම තමන්ගේ ගේරයක් අනුත්ගේ ගේරත් පිළිබඳ යථා තත්ත්වය අවබෝධ වෙනවා. ලෝකයේ තමන් පරිහරීණය කරන හැම වස්තුන්ගේම අනිත්තාව.

ඇත්ත වශයෙන්ම අපි මේ පරිහරණය කරන එකකින් ගතයුතු නියම ප්‍රයෝගනය එදිනේදා සිතන ප්‍රයෝගන නෙවයි. ඒවා අර උර්මයට යොමු කරල ඒවා අනිත්තාව දැකීමට නිදර්ශන හැටියට බලන්නට ඕන. ලෝකය දිනා අමුතු දැෂේයකින් ධර්මානුක්ල දැෂේයකින් බලනා කොට ජීවිතයේ හැම අවස්ථාවක්ම මේ උර්මයට නගලා - මේක තුළින් බුදු පියාණන් වහන්සේ දේශනා කළ වතුරාර්ය සත්‍යය දකින්න පුළුවන් වෙනවා. එදිනේදා ලැබෙන අතිදිකීම් තුළිනුත්. දත් ඔය දුෂ්ච ආර්ය සත්‍යය කියලා කියනීන් මේ මුළු මහන් පැවැත්ම දුකක් කියන එක. මේ පැවැත්මේ දුකින් කොටසක් තමයි මේ මගේ අත්දකීම් තුළ තිබෙන්නේ කියලා. ර්ලහට එක හොඳව විමසලා බලන කොට එකේ යිරින් යම්කිසි තේෂාවක් තිබෙන බව තමන්ට වැඩහෙනවා. එතකොට ඒ තේෂාව යම් අවස්ථාවක නැතිකර ගත්තානම් එපමණකින් යම්කිසි සැනසීමක් තිබෙනවා. ඉතින් එක ඒ දැකීමට උපකාර වන දර්ශනය තමයි ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගය කියලා කියන්නේ. හරි දක්ම පහල කර ගත්තාවා. සම්මා දිවියිය කියලා කියන ලෝකයේ ඇත්ත ඇති හැටියට දකීමේ ගක්තිය. එක ඇති කර ගත්තහම ඇතුළත ඇත්ති පරවර්තනයමයි ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගය හැටියට දක්වෙන්නේ. ඒ මාර්ගය හැටියට දක්වෙන්නේ. ඉතින් ඒ මාගියේ ගමන් කිරීමට ඇත්ත වශයෙන්ම දිලයෙන් ආරම්භ කරලා සමාධියෙන් සිත එකහ කරලා ර්ලහට තමයි මේ ලෝකයේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරය දකින්න පුළුවන් වන්නේ.

ඉතින් එක නිසා මේ පින්වත්න් අර බුදු පියාණන් වහන්සේගේ මවිපියන් එතරම් ඉක්මණීන් රහන් වූනයි අපිත් එහෙමමයි කියල හිතන්න නරකයි. අපි උත්සාහ දරන්න ඕන ඒ පදනා. විශේෂයෙන්ම එකට උපකාර වෙන දේ තමයි දත් මේ පින්වත්න් මේ අවස්ථාවේ දිල සමාදානාදියෙන් බණ්ඩාවනාදියෙන් කරන්නේ. ඉතින් අපේ බලාපොරොත්තුව මේ දීර්ස සංසාරේ යාම නොවයි. අපි කළුපතා කරන්න ඕන, බොහෝ දෙනා දුක කෙළවර කරන්න හිතුවත් හවය පිළිබඳ ප්‍රාර්ථනා තිබෙනවා. මේ පැවැත්මේ රදි ඉදගෙනම දුක කෙළවර කරන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. නමුත් එක හරයන්නේ නෑ. බුදුපියාණන් වහන්සේ විතරයි මේකට එකාන්ත විපදුමක් පෙන්නා දුන්නේ. ඇත්ත වශයෙන්ම මේ හවය පවතින්නේ අර තේෂාව නිසායි. මේ තෙෂාව කියලා කියන මේ නොසංසිදෙන ආකාව

සින් තුළ තිබෙන තාක් අපිට බැහැ මේ සංසාරයෙන් මිදෙන්න. මොකද ඒක තුළ තිබෙනවා අර සිත නැවත පැවැත්මක් බලාපොරොත්තු වන තත්ත්වයක්. එතකොට ඒ බලාපොරොත්තු ඉවත් කිරීම තමයි බුදු පියාණන් වහන්සේ මේ දිල, සමාධි, ප්‍රජා වශයෙන් එහෙම නැත්නම් ආර්ය අෂ්ට්‍රාංගික මාගිය - මේ මාර්ගය දක්වා තිබෙන්නේ සතර සතිපත්‍යාන ආදි මේ හැම එකකින්ම. අපේ මේ සිත තුළ තිබෙනවා ඒ ගක්තිය. සිත යම්කිසි අවස්ථාවක මේකේ යථා අවබෝධ කර ගත්තා නම් ඒ අවස්ථාවේ ඇලීම ගැටීම දෙකෙන්ම ඉවත් වෙලා සිත මධ්‍යස්ථාන පත් වෙනවා. උපේක්ෂාව කියලයි කියන්නේ. තිබෙන කියලා කියන්නේ උපේක්ෂාවේ උව්වම අවස්ථාවයි. ගැහුරුම අවස්ථාව. උපේක්ෂාව කියල කියන කොට අත්ත එතන තියෙන්නේ ගිලිහි නොයන තත්ත්වයයි. මධ්‍යස්ථාන පැමිණියට පස්සේ යමක් අල්ල ගන්නෙන් නැහැ. අන්හරිතන්නේන් නැහැ.

ඒ අවස්ථාවේ බුදුම අත්දමේ සැනසීමක් තියනවා. සාමාන්‍ය ලෝකයා ඇළුම් ගැටුම් දෙකිනුයි විනෝදයක් සතුවක් ලබන්නේ. නමුත් බුදුපියාණන් වහන්සේ දක්වා වදාලා ඉතාමන්ම සියුම් සැපයක් තිබෙනවා මේ උපේක්ෂාව මධ්‍යස්ථාන බව කියන එකේ. ඒ මධ්‍යස්ථාන බව තුළින් අර සිත බුදුම අත්දමේ සැයිදීමකට පත්වෙනවා. ඒ සංසිදිමේ අවසාන කෙළවර තමයි තිබෙන කියලා කියන්නේ. එතකොට අමුතු ලෝකයක් නොවයි මෙතන මේ නීවීම කියලා කියන්නේ. අර බුදුපියාණන් වහන්සේ දුන්නු උපමාවෙම තිබෙනවා. ලැවි ගින්නක් පැවැත්තෙනකොට එකට එකතු වෙන්ත එකතු වෙන්න ඒ ගින්න මහ හයානක ගින්නක් බවට පත් වෙනවා - ගහෙන් ගහට එකතු වෙලා යනකොට මහ ගින්න, ඒ වගේම තමයි අපි එක එක්කෙනෙක් ගැන සිතන කොට ලැවි ගින්නක් හැටියට හිතුවට කමක් නෑ. අනන්න කාලයක් මේ දීර්ස සංසාරේ අපි අර විදියට දව දව් දව් දව් ගිහින් තියනවා. අපි මේ පැවැත්ම කියලා කියන්නේ මේ දැවීමට ගන්න උත්සාහයක් පමණයි. අන්තමට මෙයින් දැවන්නෙන් අපිමයි. අන්න එක නිසා මේ උත්සාහය කියන එකේ තේෂාවේ වගේම දෙකිඩි ස්වභාවයක් තිබෙනවා. ගින්න දර අල්ල ගන්නවා. දර ගින්න අල්ල ගන්නවා. අන්න එවැගේ දෙයක් මෙතන. එතකොට අපි අල්ල ගන්න දේන් අල්ල ගන්න අපත් කියන මේ දෙකාටසම දැවනවා. එකයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කළේ මහණෙනි, ඇයන් දැවනවා, රුපයන් දැවනවා, කණන් දැවනවා, ගබ්දයන් දැවනවා, දිවත් දැවනවා, රසන් දැවනවා, මේ හැම එකක්ම දැවන හැටියට බුද්ධඛානයට පෙනී ගියේ එකයි. අර ගින්නත් දැවනවා. ගින්නට අනුවත් දරන් දැවනවා. එක තමයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාව විවිධ ප්‍රකාශ කරනු ලැබේ. අන්න ගින්න අල්ල ගන්න අපත් කියන මේ දෙකාටසම දැවනවා. එකයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කළේ මහණෙනි, ඇයන් දැවනවා, රුපයන් දැවනවා, කණන් දැවනවා, ගබ්දයන් දැවනවා, දිවත් දැවනවා, රසන් දැවනවා, මේ හැම එකක්ම දැවන හැටියට බුද්ධඛානයට පෙනී ගියේ එකයි. අර ගින්නත් දැවනවා. ගින්නට අනුවත් දරන් දැවනවා. එක තමයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාව විවිධ ප්‍රකාශ කරනු ලැබේ. අන්න ගින්න අල්ල ගන්න අපත් කියන මේ දෙකාටසම දැවනවා. එකයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කළේ මහණෙනි, ඇයන් දැවනවා, රුපයන් දැවනවා, කණන් දැවනවා, ගබ්දයන් දැවනවා, දිවත් දැවනවා, රසන් දැවනවා, මේ හැම එකක්ම දැවන හැටියට බුද්ධඛානයට පෙනී ගියේ එකයි. අර ගින්නත් දැවනවා. ගින්නට අනුවත් දරන් දැවනවා. එක තමයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාව විවිධ ප්‍රකාශ කරනු ලැබේ. අන්න ගින්න අල්ල ගන්න අපත් කියන මේ දෙකාටසම දැවනවා. එකයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කළේ මහණෙනි, ඇයන් දැවනවා, රුපයන් දැවනවා, කණන් දැවනවා, ගබ්දයන් දැවනවා, දිවත් දැවනවා, රසන් දැවනවා, මේ හැම එකක්ම දැවන හැටියට බුද්ධඛානයට පෙනී ගියේ එකයි. අර ගින්නත් දැවනවා. ගින්නට අනුවත් දරන් දැවනවා. එක තමයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාව විවිධ ප්‍රකාශ කරනු ලැබේ. අන්න ගින්න අල්ල ගන්න අපත් කියන මේ දෙකාටසම දැවනවා. එකයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කළේ මහණෙනි, ඇයන් දැවනවා, රුපයන් දැවනවා, කණන් දැවනවා, ගබ්දයන් දැවනවා, දිවත් දැවනවා, රසන් දැවනවා, මේ හැම එකක්ම දැවන හැටියට බුද්ධඛානයට පෙනී ගියේ එකයි. අර ගින්නත් දැවනවා. ගින්නට අනුවත් දරන් දැවනවා. එක තමයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාව විවිධ ප්‍රකාශ කරනු ලැබේ. අන්න ගින්න අල්ල ගන්න අපත් කියන මේ දෙකාටසම දැවනවා. එකයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කළේ මහණෙනි, ඇයන් දැවනවා, රුපයන් දැවනවා, කණන් දැවනවා, ගබ්දයන් දැවනවා, දිවත් දැවනවා, රසන් දැවනවා, මේ හැම එකක්ම දැවන හැටියට බුද්ධඛානයට පෙනී ගියේ එකයි. අර ගින්නත් දැවනවා. ගින්නට අනුවත් දරන් දැවනවා. එක තමයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාව විවිධ ප්‍රකාශ කරනු ලැබේ. අන්න ගින්න අල්ල ගන්න අපත් කියන මේ දෙකාටසම දැවනවා. එකයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කළේ මහණෙනි, ඇයන් දැවනවා, රුපයන් දැවනවා, කණන් දැවනවා, ගබ්දයන් දැවනවා, දිවත් දැවනවා, රසන් දැවනවා, මේ හැම එකක්ම දැවන හැටියට බුද්ධඛානයට පෙනී ගියේ එකයි. අර ගින්නත් දැවනවා. ගින්නට අනුවත් දරන් දැවනවා. එක තමයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාව විවිධ ප්‍රකාශ කරනු ලැබේ. අන්න ගින්න අල්ල ගන්න අපත් කියන මේ දෙකාටසම දැවනවා. එකයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කළේ මහණෙනි, ඇයන් දැවනවා, රුපයන් දැවනවා, කණන් දැවනවා, ගබ්දයන් දැවනවා, දිවත් දැවනවා, රසන් දැවනවා, මේ හැම එකක්ම දැවන හැටියට බුද්ධඛානයට පෙනී ගියේ එකයි. අර ගින්නත් දැවනවා. ගින්නට අනුවත් දරන් දැවනවා. එක තමයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාව විවිධ ප්‍රකාශ කරනු ලැබේ. අන්න ගින්න අල්ල ගන්න අපත් කියන මේ දෙකාටසම දැවනවා. එකයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කළේ මහණෙනි, ඇයන් දැවනවා, රුපයන් දැවනවා, කණන් දැවනවා, ගබ්දයන් දැවනවා, දිවත් දැවනවා, රසන් දැවනවා, මේ හැම එකක්ම දැවන හැටියට බුද්ධඛානයට පෙනී ගියේ එකයි. අර ගින්නත් දැවනවා. ගින්නට අනුවත් දරන් දැවනවා. එක තමයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාව විවිධ ප්‍රකාශ කරනු ලැබේ. අන්න ගින්න අල්ල ගන්න අපත් කියන මේ දෙකාටසම දැවනවා. එකයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කළේ මහණෙනි, ඇයන් දැවනවා, රුපයන් දැවනවා, කණන් දැවනවා, ගබ්දයන් දැවනවා, දිවත් දැවනවා, රසන් දැවනවා, මේ හැම එකක්ම දැවන හැටියට බුද්ධඛානයට පෙනී ගියේ එකයි. අර ගින්නත් දැවනවා. ගින්නට අනුවත් දරන් දැවනවා. එක තමයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාව විවිධ ප්‍රකාශ කරනු ලැබේ. අන්න ගින්න අල්ල ගන්න අපත් කියන මේ දෙකාටසම දැවනවා. එකයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කළේ මහණෙනි, ඇයන් දැවනවා, රුපයන් දැවනවා, කණන් දැවනවා, ගබ්දයන් දැවනවා, දිවත් දැවනවා, රසන් දැවනවා, මේ හැම එකක්ම දැවන හැටියට බුද්ධඛානයට පෙනී ගියේ එකයි. අර ගින්නත් දැවනවා. ගින්නට අනුවත් දරන් දැවනවා. එක තමයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාව විවිධ ප්‍රකාශ කරනු ලැබේ. අන්න ගින්න අල්ල ගන්න අපත් කියන මේ දෙකාටසම දැවනවා. එකයි බුදුපියාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කළේ මහණෙනි, ඇයන් දැවනවා, රුපයන් දැවනවා, කණන් දැවනවා, ගබ්දයන් දැවනවා, දිවත් දැවනවා, රසන් දැවනවා, මේ හැම එකක්ම දැවන හැටියට බුද්ධඛානයට පෙනී ගියේ එකයි. අර ගින්නත් දැවනවා. ගින්නට

පෙන්වුවේ "සබං ආදිතතං" හැම දෙයම ගිහි අරගෙන දැවෙනවා කියලා. මුළු ලෝකයම දැවෙනවා කියලා.

ඉතින් මුළු ලෝකයම දැවෙනවා කියන මේ දර්ශනය - සාමාන්‍යයෙන් තරුණ පිරිසට එහෙම මේක අහනකොට පුදුම හිතෙකවා "මෙතරම් මේ වියෝද වෙන්න පුළුවන් ලස්සන දේවල් ප්‍රියමනාප දේවල් හියේදී බුදුපියාණන් වහන්සේ මොකද මුළු ලෝකය දැවෙනවා කියල කිවිවේ?" තමුත් ඔහුන් ඔහුන් සිකයි නියම තත්ත්වය. එතකොට අපි මේ ජීවිතය කියලා කියන්නේ එහෙම පිටින්ම - මේ එක ජීවිතයක් ගන්න - ගැටළ සෑස්සේ ප්‍රාර්ථනා ඔස්සේ දැවී දැවී ය නිදි නැහු. දැවී දැවී ගත කරනවා. රේඛ හවය කියල කියන්නේ එකයි. මෙතෙන්දී දැවල මේ දර මදි වුනාම තව දර එකතු කර ගන්නවා. ඔය විදියට එක එක පුද්ගලයා ලැවී ශින්නක් භැට්යට සැලකුවන් කමක් නැ. ඉතින් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ ලැවී ශින්න සංයිද්ධීමේ ක්‍රමයයි. එකට උපකාර වන්නේ - අර අනන උපමාවේ දක්වූ ආකාරයට, ශින්නක් පැළිරෙන්න උපකාර වන්නේ වාතය තම් ඒ සුළඟ නැතිවෙන කොට ඒ ශින්න තවත් ඇතට විහිදිල යන්නේ නැ. එතකොට අපට කරන්න හියෙන්නේ අන්න ඒ අර උපාදානය භැට්යට මරණ අවස්ථාවේ සිටින තෘණාව. තෘණාව තමයි අල්ල ගන්නේ. ඒ තෘණාවයි අල්ලා ගන්නේ තවත් දෙයක්. එක නිසා තෘණාව මෙතෙන්දීම සංයිදේවිවොත් මත්න මීට එහාට යන්නේ නැ. මෙතනින්ම ඉවරයි. මෙතනින්ම ඉවරයි කියල කියන්නේ මේ පය්චි, ආපේ, තේශේ, වායේ කියන ධාතු හතරෙන් සකස්වුනු අර මවිජයන්ගේ උපකාරයෙනුන් මේ ආහාර පාන ආදියෙනුන් ගස්කොළන් ආදියෙන් ලබා ගන්නා ඒ හැම දෙයක් තුළිනුන් අපි මේ ගොඩනගා ගන්තු ගරීර කුඩාව පොලවට හාර දෙනවා. පොලවට අයිති දේ පොලවටම හාරදෙනවා. රේඛට ඉදිරියට ගෙනියන්න දෙයක් නැ. ඇයි තෘණාව නැ නො. ආසාවක්, ප්‍රාර්ථනාවක්, බලාපොරොත්තුවක්, පිපාසයක් නැ. පිපාසයක් නැති මිතිහෙකුට වතුර පොවන්න යන එක වගේ තමයි රහතන් වහන්සේ කෙනෙකුට තවත් හවයක් පිළිබඳ උනන්දුවක් ඇති කරවන්න බලාපොරොත්තු විම.

අන්න එතකොට බුදුපියාණන් වහන්සේ නියම අන්දම්න්ම මේ සංසාර ගැටළවට පිළිතුරු දුන්න. අර අනිකත් ගාස්තවරු නොයෙකුන් දේවල් කිවිවට මොකද විමුක්ත පුද්ගලයා අහවල් තැන උපන්නා කියලා බුදුපියාණන් වහන්සේ එහෙම කියන්න බැරු නිසාමයි ඒ වෙනුවට වෙන විසඳුමක් දුන්නේ. මෙතන නියම විසඳුම මොකක්ද, රහතන් වහන්සේ කරල හියෙන්නේ තෘණාව කපා භැරියා. අර සයරට බැඳිල නිතෙ බැමි

කොකු අනික් පැත්තට හැරවිවා. රේඛට මානය කියලා කියන අයේම් මානය, මමය මාගේ කියලා කියන ඒ බොරු මානය, ඒකේ යථා ස්වභාවය අවබෝධ කරගෙන දුක කෙළවර කරගන්තා. ඔව්වරයි විමුක්ත පුද්ගලයා පිළිබඳව කියන්න හියෙන්නේ, අසුවල් තැනක උපන්නා කියන එක නොවේ. අන්න එක නිසා බුදුපියාණන් වහන්සේ හිවුරදී පිළිතුරයි එතන දිලා හියෙන්නේ. අර ව්‍යුහගොනන පරිභාෂකයාට තේරුනෙන් නැ. දත් ඉන්න බොහෝ පැවිරුන්ට තේරුනෙන් නැ. ඒ අය කළුපනා කරනවා නිවන කියල කියන්නේ යම්කි සඳාකාශික පැවුන්මක් කියල. තමුත් බුදුපියාණන් වහන්සේ වඳාල හවය සම්පූර්ණයෙන්ම අනිත්‍යයි. දිවා ලෝක බුන්ම ලෝක පවා. නිතා පැවුන්මක් කිසිසේත් සෞයා ගන්න බැ. ඒ වෙනුවට කරන්න හියෙන්නේ මේ ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන මේ හැම දෙයක්ම අන් හරින එකයි. මේ හැම එකම අනිත්‍යතා දමීයට යටයි කියන අවබෝධය ඇති කරගෙන අන්න අර ශින්න මෙතෙන්දීම නිවා ගැනීමයි. ඒ නිවීම තමයි නිවන කියලා කියන්නේ.

එතකොට පින්වතුනි, මෙන්න මේ නිවීම තමයි හැම බැඳ්දයකුගේම පරමාර්ථය විය යුත්නේ. පැවුන්ම නොවයි නැවැත්මයි. අන්න එක හොඳව හිතට දමා ගෙන එක ඇත්ත වශයෙන්ම නැවත හවයකට දාන්න තරකයි. මේ බුශේත්පාද කාලයේ දුර්ලභ වූ සඩම් දුර්ලභ වූ මත්‍යා ආත්ම හාවය ලබාපු අවස්ථාවක අපි මේ හැම ධර්ම දේශනාවකින්ම පේරල ගන්න ඕන අනෙකුත් සාමාන්‍ය කතන්තරයේ සිද්ධී වැළින් බෙන විනෝදය නොවයි. එවා තුළ ඇති ගැමුරු දමීයි. එවා තමන්ගේ ජීවිතයට උපකාර කර ගන්න උත්සාහවන් වෙන්න ඕනින. එතකොට මේ පින්වතුන් තම තමන්ගේ සක්ති ප්‍රමාණයෙන් යම් කිසි ගිලයක පිහිටලා කය - විවනය හික්මවාගෙන මේ අවස්ථාවේ පැයක් පමණ වෙලා අර සඳ්ධා විරිය, සති, සමාධි, පස්සා කියලා කියන ඒ ගුණ දම් දියුණු කරගන්ට උපකාර වෙන්නා වූ තිවතින් කුඩා ගැනීවෙන එකනුරා විතිනා දේශනාවකට කන් දුන්නා කියල හිතා ගන්න ඕනින. බුදුපියාණන් වහන්සේගේ වර්තය තුළිනුත් දේශනාව තුළිනුත් හැම එකක් තුළින්ම ලෝකයාට පුදුම අන්දමේ ආදර්ශයක් දිලා හියෙන්නේ. එතකොට මේ මරණ සතිය විශේෂයෙන්ම තම තමන්ගේ ජීවිතය තුළින්ම - මෙක මරණ අවස්ථාවේ, අනෙකුත් කෙනෙකුත් මළ ගිය අවස්ථාවේ සිතට තගා ගත යුතු දෙයක් භැට්යට නොවයි. හැම මොහොතකම එළඹ සිටි දෙයක් භැට්යට තම තමන් තුළම මේ මරණය ත්‍රියාත්මක වෙනවා. ගරීරය තුළ මරණය පදිංචිවෙලා ඉන්නවා කියලා කියන තරමටම වාගේ කළුපනා කරගෙන මේ හැම එකකම යථා ස්වභාවය හිතට දාගෙන ජීවත් වෙනවා නම් එබදු පුද්ගලයාට

අර ඇළම් ගැටුම ඒ වගේම ගෝක, මසුරුකම්, ගිජ්‍යකම්, ලෝහකම්, ආසාවන් ඒවා කුම කුමයෙන් තුනිවෙලා අන්ත බුදුපිළියාණන් වහන්සේ දක්වා වදාල අර උපේක්ෂාවෙන් ලැබිය හැකි ඉතාමත්ම සියුම් අන්දමේ ගාන්ත වූ උතුම් වූ ඒ සැනසීම ලබාගන්න පුරවන් වෙනවා.

ල්ක නිසා දැන් මේ පැයක් පමණ වේලා පින්වතුන් රස් කරගත්තු කුසල සම්භාරය ඊළඟට ධමිශ්‍රවණ ආනිගෘහ වගයෙන් සඳහා විරිය සති, සමාධි, පැස්ස්දා කියන ඉතුළු ධම් බල ධම් වලට හේතුවන යම් කුසල ධමීයන් එකතු කර ගත්ත නම් ඒවායේ ගක්තිය උපකාර කරගෙන කළයාණ මිතු ආශ්‍ය ලබා ගෙන මේ ජිවිතයේදීම හැකිතාක් උත්සාහ කරලා බණ හාවනා කරලා අවම වගයෙන් සෝච්චාන් තත්ත්වය හෝ ලබාගෙන මේ අතිහානක සංසාර දුෂ්චරෙන් අත් මේදිලා උතුම් අමා මහ නිවතින් සැනසෙන්නට මේ ධමිශ්‍රවණ ආනිගෘහයන් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියල ප්‍රාර්ථනා කරගන්න. ඒවාගේම අවිවියේ සිට අකනිවා දක්වා වූ සියලුම සත්ත්වයින් - මේ සංසාර දුකෙහි ගැලී සිටින සත්ත්වයින් - යම් කෙනෙක් ධම් ගුවණ ආනිගෘහ වගයෙන් ලබාගත හැකි පින්, ධම්දේශනාමය වගයෙන් ඒ රස්කරගත්තු පින් අනුමෝදන් වෙන්න කුමතිනම් ඒ හැම කෙනෙක්මන් ඒ අනුමෝදන් වී හැකිතාක් ඉක්මණින් අපරාමර සංඛ්‍යාන වූ උතුම් අමා මහ නිවතින් සංසාර දුක්චරය කෙළවර කරගනිත්වා කියන ඒ ප්‍රාර්ථනාවන් ඇති කර ගෙන මේ ගාර්ථ කියලා පින් දෙන්න.

'එත්තාවනා ව අමෙහි.....'

